

විශේෂ කටහන 1 විදේශීය අංශයේ සංඛ්‍යාත දත්ත වැඩිදියුණු කිරීම: සේවා වෙළඳාම පිළිබඳ ප්‍රධාන කරුණු

තැදිත්ව


මෑත වසරවල දී වෙළඳ භාණ්ඩ අපනයනයේ ඉහළ යෑම අභිබවා යමින්, ශ්‍රී ලංකාවේ ගෙවුම් තුලනයේ ජංගම ගිණුමේ තීරණාත්මක අංගයක් වන සේවා වෙළඳාම සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. විදේශ විනිමය ඉපැයීම් සඳහා ප්‍රධාන දායකත්වයක් සපයන සේවා අපනයනවල වර්ධනය සඳහා, සංචාරක, පරිගණක සහ තොරතුරු තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි ධාරිතා මුලාශ්‍ර වෙත පැවරීම, සහ වරාය හා ගුවන්තොටුපළ සේවා වැනි අංශ හේතු විය. කෙසේ වෙතත්, දේශසීමා හරහා භෞතිකව සිදු කෙරෙන නිෂ්පාදිත භාණ්ඩ වෙළඳාම මෙන් නොව, දේශසීමා හරහා සිදු කරන සේවා වෙළඳාම පිළිබඳ දත්ත නිරවද්‍යතාවයකින් යුතුව ග්‍රහණය කර ගැනීම වඩා අභියෝගාත්මක යැයි සාමාන්‍යයෙන් සැලකේ. වෙළඳ භාණ්ඩ පිළිබඳ සංඛ්‍යාත දත්ත ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා රේගුව හරහා වාර්තා කරනු ලැබූව ද, සේවා වෙළඳාම පිළිබඳ සංඛ්‍යාත දත්ත සම්පාදනය කිරීම සඳහා බැංකු පද්ධතිය හරහා සවිස්තරාත්මක හා ඒ ඒ ගනුදෙනු මට්ටමේ වාර්තාකරණයක් අවශ්‍ය වන අතර, ඒ හේතුවෙන් දත්ත රැස් කිරීමේ ක්‍රියාවලි වඩාත් සංකීර්ණ වේ.

2008 ජාතික ගිණුම් පද්ධති (System of National Accounts - SNA 2008),¹ සංඛ්‍යාදත්ත රාමුවෙහි අර්ථ දක්වා ඇති පරිදි, සේවා අංශයේ අන්තර්ජාතික ගනුදෙනුවලට විවිධාකාරයේ

ස්පර්ශ කළ නොහැකි නිෂ්පාදන සහ ක්‍රියාකාරකම් රාශියක් අයත් වන අතර, මෙම සේවා 'වෙනස්කම් ඇති කරන සේවා (change effecting services)' සහ 'ආන්තික සේවා (margin services)' වශයෙන් පුළුල් ලෙස ආකාර දෙකකට වර්ග කර ඇත. වෙනස්කම් ඇති කරන සේවා ඉල්ලුම අනුව නිෂ්පාදනය කරනු ලබන අතර, එම සේවා පාරිභෝගිකයාගේ තත්ත්වය සෘජුවම වෙනස් කරයි. මෙම සේවා ඒවායේ නිෂ්පාදනයෙන් වෙන් කළ නොහැකි ය. උදාහරණයක් ලෙස, ශ්‍රී ලාංකික මෘදුකාංග නිපදවන සමාගමක් විසින් මෘදුකාංගයක් ලබා දීම හා සම්බන්ධ සේවාව අවසාන නිමැවුමෙන් වෙන් කර වෙනම අලෙවි කළ නොහැක. අනෙක් අතට, ආන්තික සේවා යනු භාණ්ඩ බෙදා හැරීමේ දී අතරමැදියන් විසින් සිදු කරන අගය එක් කිරීම් වන අතර, ශ්‍රී ලංකා බහාලුම් පර්යන්ත මගින් වෙළඳ භාණ්ඩ ආනයන සහ අපනයන සඳහා සපයනු ලබන ප්‍රවාහන සේවා ආදිය මෙම කාණ්ඩයට අයත් වේ. ගෝලීය වශයෙන්, සේවා අංශයේ අන්තර්ජාතික ගනුදෙනු පිළිබඳ දත්ත රැස් කිරීම සඳහා වඩාත් ම පුළුල් ක්‍රමය වන්නේ බැංකු පද්ධතිය හරහා සිදු වන නේවාසිකයින් සහ අනේවාසිකයින් අතර ගෙවීම් ප්‍රවාහ යොදා ගැනීමය. කෙසේ වෙතත්, විවැනි දියුණු සහ සංකීර්ණ පද්ධතියක් නොමැති විට, ගෙවුම් තුලනයේ සේවා අංශයේ සංඛ්‍යාත දත්ත සම්පාදනය කිරීම, හඳුනාගත් සමාගම් සම්බන්ධ කරගෙන සිදු කරන සෘජු සම්බන්ධතා මත පදනම් වනු ඇත. කෙසේ වෙතත්, සේවා අංශයේ සංඛ්‍යාත දත්ත සම්පාදනය කිරීමේ දී සෘජු සම්බන්ධතා ක්‍රමවේදයේ ඵලදායිතාවය විවාදාත්මක වන්නේ, විවැනි

¹ ජාතික ගිණුම් පද්ධතිය යනු ආර්ථික මූලධර්ම මත පදනම් වූ දැඩි ගිණුම්කරණ සම්මුතීන්ට අනුකූලව දළ දේශීය නිෂ්පාදිතය වැනි රටක ආර්ථික ක්‍රියාකාරකම් මැනීම සඳහා ජාත්‍යන්තරව එකඟ වූ රාමුවකි.

වි.ස. 1.1 රූප කටහන: වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයන පිළිබඳ සංඛ්‍යාත දත්ත



මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා මහ බැංකුව

1

සේවා සපයන්නන් හඳුනා ගැනීමේ දුෂ්කරතා, අඩු සමීක්ෂණ ප්‍රතිචාර අනුපාත, ගෙවුම් තුලනය සම්පාදනය කිරීම සඳහා ඇති සීමිත මානව සම්පත් සහ විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය අතරතුර සමාගම් සමඟ සම්බන්ධ වීමේ දී පැවති දැඩි ගැටලුකාරී බව ඇතුළු බොහෝ අභියෝග හේතුවෙනි. විදේශීය අංශයේ සංඛ්‍යාන දත්තවල නිරවද්‍යතාවය සහ සවිස්තරාත්මකතාවය වැඩි දියුණු කිරීමේ ප්‍රයත්නයක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2019 වසරේ දී ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය (International Transactions Reporting System – ITRS) නිර්මාණය කිරීම ආරම්භ කළ අතර, එමගින් බැංකු පද්ධතිය තුළ වාර්තා වන විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් දත්ත මත පදනම්ව දේශසීමා හරහා සිදුවන ගනුදෙනු වත්රැස් කර වර්ගීකරණය කරනු ලැබේ. කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය විසින් ඇති කරන ලද බාධා මධ්‍යයේ වුව ද, ශ්‍රී ලංකා මහ බැංකුව සහ බලපත්‍රලාභී බැංකු අතර මාර්ගගතව සිදු වූ ඉතා ඉහළ සහයෝගීතාවක් තුළින් ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධති ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන ලදී. වසර හතරක් මුළුල්ලේ වැඩිදියුණු කිරීමෙන් පසුව ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය හරහා දත්ත රැස් කිරීම 2023 වසරේ ජනවාරි මාසයේ දී ආරම්භ විය. මෙම දත්ත මත පදනම්ව, 2024 වසරේ ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව මාසිකව සේවා අංශයේ සංඛ්‍යාන දත්ත නිකුත් කිරීම ආරම්භ කළේය.¹

ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියේ දත්ත මත පදනම් වූ ශ්‍රී ලංකාවේ සේවා අංශයේ වෙළඳාම පිළිබඳ විශේෂ තරණ
ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම තුළින්, මීට පෙර කාර්තුමය ගෙවුම් තුලන සංඛ්‍යාලේඛන


¹ මාසික සේවා අංශයේ සංඛ්‍යාන දත්ත පහත සබැඳියෙන් ලබා ගත හැකිය:
<https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/external-sector> → සේවා අංශය

නිකුත් කිරීමත් සමඟ කාර්තුමය වශයෙන් පමණක් ලබා ගත හැකි වූ සේවා වෙළෙඳාම පිළිබඳ සංඛ්‍යාන දත්ත මාසිකව වාර්තා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකි විය. මීට අමතරව, නව කාණ්ඩ යටතේ වාර්තා කෙරෙන දත්ත සමඟ වඩාත් සවිස්තරාත්මක වර්ගීකරණයක් හඳුන්වා දෙන ලද අතර, පවතින කාණ්ඩවල දත්තවල නිරවද්‍යතාවය වැඩිදියුණු කරමින් ඒ හරහා වඩා හොඳ ආංශික විශ්ලේෂණයක් සඳහා හැකියාව ලැබුණි.

ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට පෙර සහ පසු සේවා අංශයේ දත්ත රැස් කිරීමේ ක්‍රමවේදයේ වෙනස්කම් හේතුවෙන් ගෙවුම් තුලන සංඛ්‍යාන දත්ත මත ඇති වූ බලපෑම වි.ස. 1.2 රූප සටහනෙහි දක්වා ඇත. 2023 සහ 2024 වසරවල දී සංචාරක සේවා ආශ්‍රිත ලැබීම් සහ ගෙවීම් හැර සේවා අංශයේ අනෙකුත් සියලුම දත්ත ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය මත පදනම් විය. එබැවින්, 2022 වසරෙන් පසු සේවා අංශයේ දත්ත රැස් කිරීම, නියැදි සමීක්ෂණ දත්ත අනුව සිදු කරන සංඛ්‍යානමය අනුමාන මත රඳා පවතින නියැදි පදනම් කරගත් ප්‍රවේශයක සිට, ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය යටතේ සංගණන මත පදනම් වූ ක්‍රමවේදයක් බවට පත් වී ඇත. කෙසේ වෙතත්, සෘජු සමීක්ෂණ නතර කළ බැවින් 2023 වසරේ සිට ක්‍රමවේද දෙක අතිපිහිත වන කාලපරිච්ඡේදයක් නොතිබුණි.

සංචාරක සේවා ආශ්‍රිත ගෙවීම්වලින් කොටසක් ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියේ දත්ත මත පදනම් වන අතර, සංචාරක සේවා ආශ්‍රිත ලැබීම් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් කරන ලද ඇස්තමේන්තුවක් මත පදනම් වන බැවින්, සංසන්දනාත්මක අරමුණු සඳහා සංචාරක සේවා ආශ්‍රිත ලැබීම් සහ ගෙවීම් මෙම සැසඳීමේ දී නොසලකා හැර ඇත. වි.ස. 1.2 රූප සටහනෙහි

වි.ස. 1.2 රූප සටහන: සංචාරක සේවා ආශ්‍රිත ලැබීම් සහ ගෙවීම් හැර සේවා ගිණුම පිළිබඳ සංඛ්‍යාන දත්ත



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව




දක්වා ඇති පරිදි, සංචාරක සේවා ආශ්‍රිත ලැබීම් සහ ගෙවීම් හැර අනෙකුත් සේවා අපනයන යටතේ වාර්තා වී ඇති දළ ලැබීම්, ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට පෙර සහ පසු කාලපරිච්ඡේද තුළ සැලකිය යුතු වෙනසක් පෙන්නුම් කරයි. 2023 සහ 2024 වසරවල දී දළ ලැබීම් 2022 වසරට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. මෙම වැඩිවීමට සංඛ්‍යාත දත්ත සම්පාදනයේ වැඩිදියුණු කිරීම් පමණක් නොව, ආර්ථිකය අඛණ්ඩව යථා තත්ත්වයට පත් වීම ද හේතු විය. කෙසේ වෙතත්, 2022 වසරට සාපේක්ෂව ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව දළ ලැබීම් සහ ගෙවීම් ඉහළ ප්‍රමාණයක් වාර්තා වුවත්, 2023 සහ 2024 වසර සඳහා ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය මගින් වාර්තා කරන ලද ශුද්ධ ලැබීම් 2022 වසරේ ශුද්ධ ලැබීම් ඇස්තමේන්තු සමඟ බොහෝ දුරකට අනුකූල වන බැවින්, දළ ලැබීම්වල වාර්තා වූ මෙම වෙනස ජංගම ගිණුම් ඇස්තමේන්තු කෙරෙහි සැලකිය යුතු ලෙස බලපා නොමැත.

ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියේ දත්ත මත පදනම් වූ සේවා අංශය පිළිබඳ විශේෂ කරුණු කිහිපයක් පහත විස්තර කෙරේ.


i. පරිගණක සහ තොරතුරු තාක්ෂණ/ ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මූලාශ්‍ර වෙත පැවරීම ආශ්‍රිත සේවා

ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට පෙර, පරිගණක සහ තොරතුරු තාක්ෂණ/ ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මූලාශ්‍ර වෙත පැවරීම ආශ්‍රිත සේවා පිළිබඳ සංඛ්‍යාත දත්ත ඇස්තමේන්තු කරන ලද්දේ සීමිත සම්බන්ධතා ප්‍රතිචාර සංඛ්‍යාවක් හරහා ලැබුණු තොරතුරු සහ නියැදි සම්බන්ධතා දත්ත අනුව සිදු කරන සංඛ්‍යානමය අනුමාන පදනම් කරගෙනය. සම්බන්ධතා පදනම් කරගත් ඇස්තමේන්තුවලට අනුව, පරිගණක සහ තොරතුරු

වි.ස. 1.3 රූප සටහන: පරිගණක සහ අනෙකුත් ව්‍යාපාර සේවා වෙත වූ ලැබීම්



වි.ස. 1.4 රූප සටහන: ඉදිකිරීම් සහ රක්ෂණ සේවා (ලැබීම්)




තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මූලාශ්‍ර වෙත පැවරීම ආශ්‍රිත සේවා සඳහා වූ ලැබීම් වාර්ෂිකව වි.ජ. ඩොලර් බිලියනයක් පමණ විය. කෙසේ වෙතත්, ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියේ දත්ත අනුව, පරිගණක සහ තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මූලාශ්‍ර වෙත පැවරීම ආශ්‍රිත සේවා සඳහා වූ ලැබීම් ආසන්න වශයෙන් වි.ජ. ඩොලර් මිලියන 800ක් පමණ වෙනැයි වාර්තා වේ. මෙම ලැබීම්, පරිගණක සහ තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මූලාශ්‍ර වෙත පැවරීම ආශ්‍රිත සේවා වෙත වූ විදේශ විනිමය ලැබීම් වේ. කෙසේ වෙතත්, පෙර වාර්තා වී නොමැති, වෘත්තීය සහ කළමනාකරණ උපදේශන සේවා සහ තාක්ෂණික සේවා වැනි නැගී එන සේවා උප අංශ කිහිපයක ලැබීම් ගෙවුම් තුලනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියේ දත්ත මගින් හෙළි විය. ඒ අනුව, මෙම කාණ්ඩ දැන් වෙන වෙනම හඳුනාගෙන වාර්තා කෙරෙන අතර, එමගින් සේවා අංශයට අදාළ ලැබීම් සහ ගෙවීම් වර්ගීකරණය වැඩිදියුණු වී ඇත. වි.ස. 1.3 රූප සටහනෙහි දැක්වෙන පරිදි, පරිගණක සහ තොරතුරු තාක්ෂණ / ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මූලාශ්‍ර වෙත පැවරීම ආශ්‍රිත සේවා සහ අනෙකුත් ව්‍යාපාරික සේවාවන්ගේ ඒකාබද්ධ අගය පෙර ඇස්තමේන්තුවලට ආසන්න වශයෙන් සමාන වන අතර, ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය හේතුවෙන් සේවා අංශයේ වෙළඳ ගනුදෙනු වඩාත් නිවැරදි සහ සවිස්තරාත්මක වර්ගීකරණයක් යටතේ ලබා දීමට හැකි වී ඇති බව පෙන්නුම් කරයි.

ii. ඉදිකිරීම් සහ රක්ෂණ සේවා

මූලිකවම අඩු ප්‍රතිචාර මට්ටමක් පැවතීම හේතුවෙන්, සම්බන්ධතා මත පදනම් වූ ඇස්තමේන්තු මගින් ඉදිකිරීම් සහ රක්ෂණ සේවා වැනි ඇතැම් සේවා අංශවල ඉපැයීම් සැබෑ ප්‍රමාණයට වඩා අඩුවෙන් වාර්තා වී ඇති බව අනාවරණය විය. ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය තුළින් ලද දත්තවලට අනුව, විශේෂයෙන්ම ඉදිකිරීම් සේවා සඳහා වූ ලැබීම් සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින අතර, ඉදිරි වසරවල දී මෙම සේවා අංශ වර්ධනය වීම සඳහා දැවැන්ත විභවයක් පවතින බව මෙම දත්ත මගින් පිළිබිඹු

වි.ස. 1.5 රූප සටහන: ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් විසින් විදේශ අධ්‍යාපනය සඳහා දරන වියදම්



කෙරේ (වි.ස. 1.4 රූප සටහන). දේශීය ඉදිරිපත් කිරීමේ කාර්යාලයන් හැරවන යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම හමුවේ ශ්‍රී ලාංකික ඉදිරිපත් සමාගම් විසින් විදේශයන්හි පවතින අවස්ථා සොයා යෑම සඳහා මෑත කාලීනව දක්වන ලද උදෙසාගය ද මේ සඳහා යම් මට්ටමකට හේතු විය.

iii. ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් විසින් විදේශ අධ්‍යාපනය සඳහා දරන වියදම්

මෑත වසරවල දී විදේශ අධ්‍යාපනයට අදාළව දේශසීමා හරහා සිදුවන ගෙවීම්, ප්‍රතිපත්ති සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් වී ඇත. කෙසේ වුවත්, විවැරදි ගෙවීම් පිළිබඳව වන විශ්ලේෂණය දත්ත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ප්‍රතිපත්ති සාකච්ඡා සඳහා බාධා ඇති විය. ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය හඳුන්වාදීමෙන් පසු, අධ්‍යාපන සේවා සඳහා දේශසීමා හරහා සිදුවන ගෙවීම් මාසිකව වාර්තා කරනු ලබන අතර, එමඟින් වැඩි විනිවිදභාවයක් සහ දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති තීරණ ගැනීම ප්‍රවර්ධනය කෙරේ (වි.ස. 1.5 රූප සටහන). කෙසේ වුවත්, විවැරදි සේවාවන් සඳහා බැංකු නොවන මාර්ග භාවිතා කරමින් සිදුකරනු ලබන ගෙවීම් හේතුවෙන් ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය මගින් වාර්තා කරනු ලබන අගයයන් අසම්පූර්ණ විය හැකි බව සැලකිල්ලට ගත යුතුය.

සේවා අංශයේ සංඛ්‍යාත දත්තවල ප්‍රයෝජනවත් බව

ඉහත උදාහරණවලින් ඉස්මතු කර ඇති පරිදි, එලදායී ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සේවා අංශය පිළිබඳ නිවැරදි දත්ත අත්‍යවශ්‍ය වේ. 2025 වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කරන ලද මාසික ජංගම ගිණුම් දත්තවලට සේවා අංශයේ සංඛ්‍යාත දත්ත දැක් ඇතුළත් කර ඇත. ජංගම ගිණුම් සංඛ්‍යාත දත්ත ප්‍රකාශයට පත් කරන වාර ගණන සහ ඒවායේ නිරවද්‍යතාවය වැඩි කිරීම, මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හැඩගැස්වීමේ දී ප්‍රතිපත්ති සම්පාදකයින්ට වටිනා තොරතුරු ලබා දෙයි. මීට අමතරව, සේවා අංශයේ දත්ත ඇතුළුව ජංගම ගිණුම

මාසිකව යාවත්කාලීන කිරීම්, අනාගතයේ දී විදේශීය අංශයේ සිදු විය හැකි වෙනස්වීම් පිළිබඳ පෙර ඇඟවීම් සපයයි. මෙම දත්ත අනාගතයේ දී සිදුවිය හැකි ගෙවුම් තුලන අභියෝග පුරෝකථනය කිරීම සඳහා ප්‍රධාන සංඥාවක් ලෙස යොදා ගත හැකිය.

ඉදිරි දැක්ම

විදේශීය අංශයේ සංඛ්‍යාත දත්ත තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා බැංකු අංශය ඇතුළු ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධති ව්‍යාපෘතියට සම්බන්ධ පාර්ශ්වකරුවන් සමඟ සම්පව කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. තවද, සේවා අංශයේ සංඛ්‍යාත දත්තවල ආවරණය සහ ගුණාත්මකභාවය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා, සේවා අංශයේ ප්‍රධාන කර්මාන්ත සහ ඒ ආශ්‍රිත වාණිජ සංගම් මඟින් සිදු කරන ඇස්තමේන්තු සහ නිල දත්ත අතර පවතින වෙනස්කම් අවම කිරීමට, එම ආයතන සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. මීට අමතරව, හැඟි වන සේවා අංශවල වර්ධන විභවය වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ඒවා කෙරෙහි අවධානය යොමු කරමින්, ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියේ දත්ත මත පදනම්ව ගැඹුරු ආංශික ප්‍රතිපත්ති අධ්‍යයනයන් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් කරයි. විවැරදි විශ්ලේෂණයක් මගින් දැනුම්වත්ව සිදු කෙරෙන ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වටිනා තොරතුරු ලබා දෙනු ඇති අතර, හැඟි වන සේවා අංශය වර්ධනය කිරීම සහ එහි විභවය උපරිම කිරීම පිණිස උපාය මාර්ග සැකසීම සඳහා වියින් සහාය ලැබෙනු ඇත.

මූලාශ්‍ර

1. United Nations, European Commission, International Monetary Fund, Organisation for Economic Co-operation and Development and World Bank (2009) *System of National Accounts 2008*, New York: United Nations.
2. Wijayawardhana A (2024) 'Capturing Services Sector Cross Border Transactions: The Central Bank of Sri Lanka's Long Endeavour to Establish an International Transactions Reporting System', Information Series Note, Central Bank of Sri Lanka.